

නැගෙනහිර පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ - 2012

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගතවන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැර මා දරන්නා වූ මතය වනුයේ,

(අ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව හා 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,

(ඇ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ විශේෂ යෙන් ගිණුමෙන් ආපසු ගැනීම් සහ එම ගිණුමට උනදුරුණය කිරීම් ව්‍යාපෘතිය විසින් පවත්වා ගනු ලැබූ පොත්පත් හා වාර්තාවල සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කර තිබුණු බව සහ 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය එදිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණු බව ,

(ඈ) ණය ගිවිසුමෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිදුරුණය සඳහා වූ ඉල්ලුම්පත් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (විප්‍ර) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,

(ඉ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීම සඳහා කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියා මාර්ග ගෙන තිබුණු බව සහ,

(ඊ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වී තිබුණු බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශනවලට සහ විගණනයට ලබා ගත හැකිවූ තොරතුරු අනුව, 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘති වියදම රු.2,298,082,525 ක් වූ අතර 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.3,598,046,599 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂ සඳහා වියදම සහ 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම සාරාංශ කර පහත දැක්වේ.

සංරචකය	2012 වර්ෂය සඳහා වියදම	2010 මාර්තු 26 සිට 2011 දෙසැම්බර් 31 දක්වා වූ පළමු ගිණුම් කාලපරිච්ඡේදය සඳහා වියදම	2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
-----	-----	-----	-----
	රු.	රු.	රු.
සිවිල් වැඩ	1,994,709,403	1,096,165,517	3,090,874,950
උපකරණ	-	8,834,466	8,834,466
උපදේශක සේවා	22,947,386	28,940,103	51,887,489
පරිපාලන පිරිවැය	52,542,712	58,850,850	111,393,562
බඳු	207,768,153	98,258,286	306,026,439
බැඳීම් ගාස්තු	3,824,825	5,844,324	9,669,149
පොලී ගාස්තු	16,290,016	3,070,528	19,360,544
	-----	-----	-----
එකතුව	<u>2,298,082,525</u>	<u>1,299,964,074</u>	<u>3,598,046,599</u>

2.2 විශේෂ යෙන් ගිණුම

මූල්‍ය ප්‍රකාශනවලට හා ලබාගත හැකිවූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය තුළ විශේෂ යෙන් ගිණුමේ මෙහෙයුම් හා 2012 දෙසැම්බර් 31 දිනට ගිණුමේ පවතින ශේෂය පහත දැක්වේ.

	2012	
	ජපන් යෙන්	රු.
2012 ජනවාරි 01 දිනට ශේෂය	460,868,373	676,047,816
එකතුකළා:- උන පුර්ණයන්	1,204,964,213	1,884,787,614
විදේශ විනිමය වාසිය	-	50,872,648
	-----	-----
	1,665,832,586	2,611,708,078
අඩුකළා :- ආපසු ගැනීම්	(1,274,053,475)	(2,031,914,172)
	-----	-----
2012 දෙසැම්බර් 31 දිනට ශේෂය	<u>391,779,111</u>	<u>579,793,906</u>

3. විගණන නිරීක්ෂණ

3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) පහත දැක්වෙන ගෙවිය යුතු හා ලැබිය යුතු ශේෂ මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.

විෂයය	මුදල
-----	-----
	රු.
ගෙවිය යුතු රඳවා ගැනීම් මුදල්	31,876,612
ලැබිය යුතු වැඩපුර්ව අත්තිකාරම්	214,426,927
2012 වර්ෂය අවසානයට සිටිල් වැඩ සඳහා ගෙවිය යුතු	1,202,268

	<u>247,505,807</u>

(ආ) 2011 වර්ෂයට අදාළ රු.2,261,027 ක් වූ උපදේශක සේවා ගෙවීම් 2012 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණි.

(ඇ) 2012 වර්ෂයට අදාළ රු.4,973,820 ක් වූ ගෙවිය යුතු උපදේශක සේවා ගෙවීම් 2012 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.

(ඈ) රු.230,930 ක් වූ ලී බඩු හා කාර්යාල උපකරණ මිලදී ගැනීම් වත්කම් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට පරිපාලන පිරිවැය ලෙස ගිණුම්ගත කර තිබුණි.

3.2 නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

රු.9,065,396 ක් වූ ස්ථාවර වත්කම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයේ පැවැත්විය යුතු භාණ්ඩ සමීක්ෂණය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 756 ප්‍රකාරව පවත්වා නොතිබුණි.

4. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

4.1 අරමුදල් උපයෝජනය

විය පැහැදුම් උපලේඛනය අනුව 2010 වර්ෂය සිට 2013 වර්ෂය දක්වා වර්ෂ 3 මාස 3 ක කාලයක් තුළ යෙන් මිලියන 4,664 ක් වූ (රු.මිලියන 5,834) අරමුදල් උපයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණි. ප්‍රතිපාදනයට අනුව, 2012 වර්ෂය සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදනය රු.2,473,750,000 ක් වූ අතර එයින් රු.2,298,980,000 ක් එනම් මූලික වියපැහැදුම් සැලැස්මෙන් සියයට 93 ක් ව්‍යාපෘතිය විසින් උපයෝජනය කර තිබුණි. අරමුදල් උපයෝජනය පිළිබඳ විස්තර පහත දැක්වේ.

ප්‍රභවය	සැපයීම සඳහා එකඟ වූ මුදල		2012 වර්ෂ සඳහා අයවැයගත ප්‍රතිපාදනය	2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා උපයෝජනය කරන ලද මුදල	2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය දක්වා සමුච්චිත වියදම
-----	යෙන්	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
ජපාසනි	3,965	4,944	2,144	2,038	3,172
ශ්‍රී ලංකා	699	890	330	260	426
	<u>4,664</u>	<u>5,834</u>	<u>2,474</u>	<u>2,298</u>	<u>3,598</u>

ඉදිකිරීම් කාලපරිච්ඡේදයෙන් සියයට 83 ක් ඉක්ම ගොස් තිබුණද, උපයෝජනය සඳහා ඉතිරි අරමුදල් ප්‍රමාණය රු.මිලියන 2,236 ක් වූ අතර එය මුළු ණය ප්‍රමාණයෙන් සියයට 38 කට සමාන විය. එබැවින් ඉතිරි ව්‍යාපෘති කාලපරිච්ඡේදය තුළදී ඉතිරි අරමුදල් උපයෝජනය කළ හැකිවේද යන්න සැක සහිතය.

4.2 භෞතික කාර්ය සාධනය

2013 ජූලි 31 දිනට ඉදිකිරීම් වැඩ නිමකළ යුතු වුවද, 2013 අප්‍රේල් 30 වන විටත් ඉදිකිරීම් වැඩ සතුටුදායක මට්ටමකට නිමකර නොතිබුණි. ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාවට අදාළව පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) නැගෙනහිර පළාතේ කි මී 333 ක් දිග මාර්ග ඉදිකිරීම සඳහා උප ව්‍යාපෘති 307 ක් ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වුවද උප ව්‍යාපෘති පිළිබඳ නිශ්චිත කාලපරිච්ඡේදය තුළ කිසිදු උප ව්‍යාපෘතියක් සම්පූර්ණ කර නොතිබුණි. සියළු උප ව්‍යාපෘති සඳහා මාස 2 සිට මාස 10 දක්වා කාලය දීර්ඝ කිරීම් ලබාදී තිබුණු අතර උප ව්‍යාපෘති 4 ක් සඳහා දෙවන වරටත් මාස 8 කට වැඩි කාලය දීර්ඝ කිරීම් ලබාදී තිබුණි.
- (ආ) කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් මධ්‍යම ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත් 2 ක් ප්‍රමාද වී තිබුණි. කොන්ත්‍රාත් කාල පරිච්ඡේදය ඉකුත් වී තිබුණද කොන්ත්‍රාත් පිළිබඳ භෞතික කාර්ය සාධනය සියයට 22 කට වඩා අඩුවිය.

5. පද්ධති හා පාලනයන්

පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ අවධානය යොමු විය යුතුය.

- අ ගිණුම්කරණය
- ආ කොන්ත්‍රාත් පරිපාලනය
- ඇ අරමුදල් කළමනාකරණය
- ඈ කාර්ය සාධන සමාලෝචනය හා අධීක්ෂණය
- ඉ වැඩ නිමකිරීම පිළිබඳ සහතික කිරීම